

රාජ්‍ය සේවා කොමිෂන් සභාව

තිරසර සංවර්ධන, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ දැනට පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ අධීක්ෂණ කළමනාකරණ සහකාර - තාක්ෂණික අධිපත්‍රික සේවා ගණයේ උද්‍යාන සංවර්ධන සහකාර (විශේෂ ශ්‍රේණිය) තනතුර සඳහා සේවා පළපුරුද්ද හා කුසලතාවය මත බඳවා ගැනීමේ අයදුම්පත් කැඳවීම.

තනතුර	පුරප්පාඩු සංඛ්‍යාව
උද්‍යාන සංවර්ධන සහකාර විශේෂ ශ්‍රේණිය	02

**02 :** වැටුප් පරිමාණය - රු.41,580 – 11 x 755 – 8 x 1,030 - 68,425/=  
 (රා.පරි.වක්‍රලේඛ 03/2016 අනුව MN-07-2016, විශේෂ ශ්‍රේණියට අදාළ වැටුප් පරිමාණය)

**03:** වයස : අදාළ නොවේ

**04:** සපුරාලිය යුතු සුදුසුකම්

4.1 අධ්‍යාපන සුදුසුකම් : අදාළ නොවේ

4.2 වෘත්තීය සුදුසුකම් : අදාළ නොවේ

4.3 පළපුරුද්ද

I ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික (MN - 03) සේවා ගණයේ I වන ශ්‍රේණියේ උද්‍යාන සංවර්ධන සහකාර හෝ කෘෂිකර්ම උපදේශක තනතුරක අවම වශයෙන් වසර හයක (06) සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම හා නියමිත වැටුප් වර්ධක හය (06) ම උපයා තිබීම.

II. උසස් කිරීමේ දිනට පූර්වාසන්නතම වසර පහ (05) තුළ සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම.

III. අනුමත කාර්ය සාධන ඇගයීමේ පටිපාටිය අනුව උසස් කිරීමේ දිනට පෙරාතුව වූ වසර හය (06) ක් තුළ සතුටුදායක මට්ටමේ හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.

IV. තෙවන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත් වී තිබීම.

V. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සියලුම සුදුසුකම් අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් වන දිනට සෑම ආකාරයකින්ම සම්පූර්ණ කළ යුතුය.

මෙම තනතුරට අයදුම් කිරීමේදී මේ සමඟ ඇති අයදුම්පත්‍රය පුරවා ඒකක ප්‍රධානියා මගින් පහත සඳහන් ලිපිනයට 2018.09.25 දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් ලැබීමට සලස්වන්න.

රාජ්‍ය සේවා කොමිෂන් සභා නියෝගය පරිදි.

අත්/කළේ: පී.එච්.ආනන්ද

වැඩ බලන ලේකම්, තීරසර සංවර්ධන,

වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය,

.....

ආචාර්ය එස්. ඒ. ක්‍රිෂ්ණරාජා

ජාතික උද්භිද උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල්